



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,301—FRIDAY, JULY 27, 1894.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III.—Provincial Administration.

Land Sales:—	PAGE		PAGE
Western Province	53	Land Acquisition Notices	64
Central Province...	60	Land Resumption Notices	—
Northern Province	—	Notices under "The Forest Ordinance"	69
Southern Province	—	Notices of sale of Arrack, Opium, and Toll Rents	—
Eastern Province	61	Notices of sale of Salt and Timber	—
North-Western Province	—	Notifications of Close Seasons, Infected Areas, &c.	—
North-Central Province	—	Specifications under "The Irrigation Ordinance"	—
Province of Uva	63	Miscellaneous Departmental Notices	—
Province of Sabaragamuwa	—		

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,407, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 18, 1894.

At noon on Tuesday, September 4, 1894, and on the following days, the Assistant Government Agent of Kalutara will put up for sale or settlement, at his Office in the Kalutara Kachcheri, the under-mentioned Crown Lands, on the terms authorized by Government.

Preliminary plan 9,694.

Lot.	Name of Land.	Village.	Extent.			Upset Price per Acre.	
			A.	R.	P.	Rs.	c.
9363	Epolalanda	Uduwa	5	1	26	10	0
N 613	Epolahena	do	0	2	14	10	0
9364	Dikhena	do.	3	3	5	10	0
			Preliminary plan 9,690.				
9318	Polayalhena of Nugehena	Uduwa	4	3	0	10	0
V 612	Do.	do.	0	1	34	10	0
W 612	Lawulugahawatta	do.	0	0	24	10	0
X 612	Karawuhena	do.	0	0	20	30	0
Y 612	Do.	do.	0	2	27	30	0
Z 612	Karapitihahena or Olagamayahena	do.	0	0	23	16	0
A 613	Olagamalanda	do.	2	0	12	30	0
B 613	Kitulehena	do.	1	1	0	30	0
C 613	Tittawerellehena or Wewelgahahena	do.	0	1	14	10	0
D 613	Do.	do.	1	1	13	10	0

In the Kumbuke pattu of the Rayigam korale.

Lot.	Name of Land.	Village.	Preliminary plan 9,699.			Upset Price per Acre.	
			A.	R.	P.	Rs.	c.
V 613	Datakadayagalahena	Miwanapalana	0	0	11	15	0
W 613	Do.	do.	0	1	2	10	0
X 613	Do.	do.	3	1	13	20	0
Y 613	Do.	do.	2	1	5	10	0
Z 613	Do.	do.	0	0	27	10	0
A 614	Hedawakagahawatta	do.	0	0	14	15	0
9367	Datukadayagalahena	do.	0	3	0	10	0
B 614	Pelengahawatta	do.	4	3	24	50	0
C 614	Kebellagahakumbura	do.	1	0	20	50	0
In Udugaha pattu of the Rayigam korale.							
Preliminary plan 9,745.							
9458	Walakadahena	Palannoruwa	3	2	14	10	0
9459	Kosgahakandepaula	do.	6	2	29	10	0
Preliminary plan 9,684.							
D 612	Nagalakandehena	Kananwila	0	1	36	10	0
E 612	Do.	do.	0	2	13	10	0
F 612	Do.	do.	0	2	1	30	0
9303	Nagalakandedeniya	do.	0	2	5	10	0
9304	Nagalakanda	do.	4	0	23	10	0
9305	Nagalakandaowita	do.	0	0	23	10	0
G 612	Owitalakumbura	do.	0	0	15	40	0
9306	Nagalakanda	do.	0	1	6	10	0
H 612	Nagalakandehena	do.	0	0	35	30	0
I 612	Do.	do.	0	0	36	10	0
J 612	Owitalakumbura	do.	0	1	24	40	0
9307	Nagalakandehena	do.	0	1	23	10	0
In Kumbuke pattu of the Rayigam korale.							
Preliminary plan 9,341.							
8170	Halbarawehena	Millewa	0	2	21	10	0
8171	Do.	do.	1	1	20	15	0
8172	Do.	do.	0	1	3	10	0
8173	Do.	do.	0	2	17	10	0
8174	Wadige or Kelagahawatta	do.	2	2	13	10	0
In Udugaha pattu of the Rayigam korale.							

Further particulars, respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,407, W. P.

වර්ෂ 1894 ක්වු ජූලි මස 18 වෙනි දින කොළඹ

මහසෙනෙවුන්ගේ උත්තරාණයෙන් කන්තෝරුවේදී,

ආණ්ඩුවට අයිති වෙති පහත සඳහන්වන බිම්කොටස් වර්ෂ 1894 ක්වු සැප්තැම්බර් මස 4 වෙනි අභ්‍යන්තර වාද දීමේ සහ ඊළඟ දවස්වලදීත් කථනරා ආණ්ඩුවේ උපද්‍රව්‍යයන්ගෙන් විසින් කථනරා කමිටුවේදී ආණ්ඩුවේ ආඥාල ප්‍රකාරයට විකුණනට හෝ අයිතිකාරයින්ට බේරුම්කරදෙනට යෙදෙනවා ඇත

නො.	ඉඩම	ගම	සිතියම 9,699		අක්කරයක මිලගන්න.
			අ. රු. ප.	රු. ස.	
9363	ඇපොලේලන්ද	උඩුව	5	1 26	10 0
N 613	ඇපොලේලන්ද	එම	0	2 14	10 0
9364	දික්ඟේන	එම	3	3 5	10 0
සිතියම 9,690.					
9318	එම	එම	4	3 0	10 0
V 612	එම	එම	0	1 34	10 0
W 612	ලවුච්ඟචන්දන	එම	0	0 24	10 0
X 612	කරවුඟේන	එම	0	0 20	30 0
Y 612	එම	එම	0	2 27	30 0
Z 612	කරවුඟේන හේන නොහොත් මලනමයාහේන	එම	0	0 23	16 0
A 613	මලනමලන්ද	එම	2	0 12	30 0
B 613	කිතුල්ඟේන	එම	1	1 0	30 0
C 613	කිතුල්ඟේන හේන නොහොත් වේවැල්	එම	0	1 14	10 0
D 613	ගහ ඟේන	එම	1	1 13	10 0
සිතියම 9,699. පිට්ටා කිඹෙන්නේ—රසිනම්කෝරලේ කුඹුක්කේපත්තුවේ.					
V 613	දවකඩයාගල හේන	මුවනපලාන	0	0 11	15 0
W 613	එම	එම	0	1 2	10 0
X 613	එම	එම	3	1 13	20 0

නො.	ඉඩම.	ගම.	මහක අ. රු. ප.	අක්කරයක මිලගනන රු. ශ.
Y 613	දටකඩයාගල හේන	මවනපලාක	2 1 5	10 0
Z 613	එම	එම	0 0 27	10 0
A 614	ගැඩවකගහවත්ත	එම	0 0 14	15 0
9367	දටකඩයාගල හේන	එම	0 3 0	10 0
B 614	පේලෙත්ගහවත්ත	එම	4 3 24	50 0
C 614	කැබැල්ලගහ කුඹුර	එම	1 0 20	50 0
සිතියම 9,745. පිහිටාතිබෙන්නේ—රයිගමිකෝරලේ උඩුගහපත්තුවේ				
9458	වලකඩ හේන	පලන්නෝරුව	3 2 14	10 0
9459	කොස්ගහකන්දේ පාඩුල	එම	5 2 29	10 0
සිතියම 9,684.				
D 612	නාගලකන්දේ හේන	කනන්විල	0 1 36	10 0
E 612	එම	එම	0 2 13	10 0
F 612	එම	එම	0 2 1	30 0
9303	නාගලකන්දේ දෙතිය	එම	0 2 5	10 0
9304	නාගල කන්ද	එම	4 0 23	10 0
9305	නාගලකන්ද මිව්ට	එම	0 0 28	10 0
G 612	මිව්ටේ කුඹුර	එම	0 0 15	40 0
9306	නාගලකන්ද	එම	0 1 6	10 0
H 612	නාගලකන්ද හේන	එම	0 0 35	30 0
I 612	එම	එම	0 0 36	10 0
J 612	මිව්ටේ කුඹුර	එම	0 1 24	40 0
9307	නාගලකන්දේ හේන	එම	0 1 23	10 0
සිතියම 9,341. පිහිටාතිබෙන්නේ—රයිගමිකෝරලේ කුඹුකේ පත්තුවේ.				
8170	හල්බරුවේ හේන	මල්ලුව	0 2 21	10 0
8171	එම	එම	1 1 20	15 0
8172	එම	එම	0 1 3	10 0
8173	එම	එම	0 2 17	10 0
8174	වඩිගේ නොහොන් කැලගහවත්ත	එම	2 2 13	10 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පනරුල්ලන්නාන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ කාරණා කථනර ආණ්ඩුවේ උපවිජ්ජනලන්නාන්සේගෙන්ද දැනගන්ට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඵල් වාකර්,  
මහසෙනුකාරිස් වමන.

No. 1,408, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 25, 1894.

ON Tuesday, August 28, 1894, and on the following days, at 12 noon, the Assistant Government Agent for the Negombo District will put up for sale or settlement, at Mirigama Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-eight allotments of land situated in the Hapitigam korale of the Negombo District of the Western Province.

Preliminary plan 10,175½.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
U 663	Newgala	Jambugahawatta	Delgallage Tikiri & 2 others	Low jungle	0 1 15
V 663	Do.	Kahatagahawatta	M. Sondina and another	Cocoanuts	
Preliminary plan 10,182.					
R 664	Kuligedara	Kuligederakanda	S. Eloris Appu	and jungle	0 1 15
S 664	Do.	do.	do.	Cocoanut	0 0 27
T 664	Do.	do.	do.	do.	0 2 0
U 664	Do.	Kahatagahawatta	M. Telenis Appu	Jungle	1 0 34
V 664	Do.	Kahatagahawatta	do.	do.	0 3 19
V 664	Do.	Elawatta	do.	Jungle and cleared land	2 2 6
Preliminary plan 10,187.					
V 665	Ambana	Hapugahawatta	Crown	Low jungle	0 0 36
W 665	Do.	Ketakelagahawatta	do.	do.	0 0 22
367	Do.	Delgollakele	do.	Jungle	7 2 22
Preliminary plan 10,188*					
X 665	Kitulwala	Nainagalakele or Delgahawatta	J. Don Juan Appuhami	Cocoanut	0 0 36
Y 665	Do.	do.	do.	do.	1 2 11
Z 665	Do.	Nainagalakele alias Milla-gahawatta	J. Don Carnis Appuhami	do.	0 0 14
Preliminary plan 10,190.					
Z 667	Karawilakumbura	Galabodakumburapillewa	S. Subaseris	Cocoanuts	4 0 26
A 668	Do.	Kongahawatta	do.	do.	1 1 28
B 668	Do.	Kongahaliyadda	do.	Paddy	0 0 8

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
E 668	Karawilakumbura	Kongahaliyadda	S. Subaseris	Paddy	0	0	4
F 668	Do.	Kolluhenawatta	do.	Cocoanut	3	2	2
U 667	Paragoda	Maragahawatta	H. Barenchi Appu and another	do.	0	3	38
V 667	Do.	do.	H. Dingiri Menika and others	do.	0	3	33
W 667	Do.	do.	do.	do.	2	0	18
X 667	Do.	do.	do.	do.	1	3	30
7372	Do.	Embillagahakumburapillewa	Crown	Jungle	0	3	38
Y 667	Do.	do.	J. Menikhami and others	do.	0	1	5
Preliminary plan 10,191.							
K 668	Halpe	Kadurugahawatta	M. Sinchi	Cocoanut	0	0	27
L 668	Do.	Delgahawatta	J. Don Migel Appuhami	Cocoanut and jungle	4	0	18
7377	Do.	Ethaheralityagahalanda	Crown	Jungle	5	2	35
Preliminary plan 10,195.							
Q 670	Ganemulla	Kongahahena	D. Punchappuhamy and another	Cocoanut	0	1	3
R 670	Do.	Kolongahagodella	R. Daniel Appu	do.	0	0	12
S 670	Do.	Galabodawatta	Gaspage Juanis Appu	do.	0	0	15
7395	Patgama	Virallalanda	Crown	Jungle	8	3	18
Preliminary plan 10,022.							
Y 645	Kaleliya	Panikkiawattepillewa	P. Uttiya and another	Cocoanut	0	0	38
Preliminary plan 10,208.							
7475	Weweldeniya Ihala-gama	Yakdessawakumbura	Crown	Paddy	1	2	5
Preliminary plan 10,220.							
B 681	Yatimiya	Kahatagahawatta	H. Davith Appu	Cocoanut	0	0	21
C 681	Do.	Kahatagahalanda	Wickramaradage Anda	do.	0	2	38
D 681	Kuligedera	Bogahawatta	S. Carolis Appu	do.	0	3	27
D 681½	Do.	do.	do.	do.	0	0	18
Preliminary plan 10,235.							
F 690	Talahena	Diwulgahakumbura	H. Sinno Appuhami	Paddy	0	3	9
G 690	Do.	Diwulgahakumburapillewa	do.	Deniya	0	2	13
Preliminary plan 10,236.							
H 690	Nalla	Katuwahena	J. Pelis Appu	Cocoanut	1	0	26
7567	Do.	Beruwakumbura	Kebellawitige Adonisa	Paddy	1	1	34
I 690	Do.	Katuwahena	S. Gabriel Silva	Cleared land	0	1	23
J 690	Do.	do.	do.	do.	0	1	29
7568	Do.	Beruwakumbura	Keballawitige Adonisa	Paddy	2	2	33
Preliminary plan 5,208.							
702	Botale	Galabodawatta	K. Seenchi Appu	Brushwood	0	3	3
Preliminary plan 10,190.							
7373	Karawilakumbura	Hikgahakumburapillewa	Crown	Jungle	1	1	10
7374	Do.	Pattahaliaddapillewa	S. Appu Sinno	do.	0	1	32
C 668	Do.	Bogahawatta	S. Karolis Appu	Cocoanut	1	2	24
D 668	Do.	do.	do.	do.	1	1	26
7376	Do.	Hikgahakumburapillewa	A. Jamuel Perera	Cleared	0	1	28
G 668	Do.	do.	do.	Cocoanut	1	0	39
H 668	Do.	do.	S. Daniel Sinno	do.	0	3	2
I 668	Do.	Karandagahawatta	S. Mudalihami	do.	0	3	25
J 668	Do.	Kamata	S. Jotihami	Threshing-floor	0	0	8
Preliminary plan 9,299.							
J 590	Giriulla	Welekitiya	Gabriel de Croos	Jungle	0	0	31
K 590	Do.	Galabodawatta	A. Kitan Appu	Cocoanut	0	1	37
L 590	Do.	do.	do.	do.	0	2	23
M 590	Do.	do.	do.	do.	0	2	34
8112	Do.	do.	G. Gustinahami	Low jungle and deni land	0	1	15
Y 590	Do.	do.	do.	Land fit for paddy	3	1	9
Z 590	Do.	Pelawatta	K. Kusalhami and another	Jungle	1	0	8
C 591	Do.	Kahatagahawatta	H. Podi Sinno and others	Cocoanut	0	0	3
D 591	Do.	do.	do.	Cocoanut and jungle	1	3	17
E 591	Do.	do.	A. Gabriel Paris	Jungle	0	3	28
F 591	Do.	Medakele	Gabriel de Croos	Cocoanut	0	0	11
Preliminary plan 9,299.							
G 591	Do.	Medakele	Gabriel de Croos	Cocoanut	0	0	7
H 591	Do.	Ketakelegahawatta	M. Sitanhami	Cocoanut and jungle	0	3	27
I 591	Do.	do.	Gomis, Peace Officer	Cocoanut	0	2	8

Upset price,—Rs. 10 per acre.

Any person or persons laying claim to any of these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent, Negombo, on or before the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Negombo.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,408, W. P.

වම 1894 ක්වු ජුලයි මස 25 වෙනි දින කොළඹ  
මහසෙනෙහි ජනනාන්දයන්ගේ කන්තෝරුවේදිය.

මෙහි දිසාවේ ආණ්ඩුවේ උපද්වන්තරත්නාන්දයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1894 ක්වු අගෝස්තු මස 28 වෙනි අඟහරුවාදා සහ ඊලඟ දවස් වලදීත් දවල් 12ට පමණ මිරිගම නානාසමේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම්කරදෙනට යෙදෙනවා ඇත.

මෙහි දිසාවේ බස්නාහිර පලාතේ භාපිවගම කෝරළේ පිහිටා තිබෙන බිම්කැබෙලි 68ය.  
සිතියම 10,175½. ගම—නැව්ගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියව්නා.	අන්දම.	මහත.
U 663	ජම්බුගහවත්ත	දෙල්ගල්ලේ විකිරි සහ දෙදෙනෙක්	ලද කැලෑව	0 1 15
V 663	කහවගහ වත්ත	ම. සොන්දිනා සහ කෙනෙක්	පොල් සහ කැලේ	0 1 15
R 664	කුලිගෙදර කන්ද	සිතියම 10,182. ගම—කුලිගෙදර.	පොල්	0 0 27
S 664	එම	සී. ඉලෝරිස්අප්පු	එම	0 2 0
T 664	කහවගහවත්ත	ම. නෙලේනිස් අප්පු	කැලේ	1 0 34
U 664	කහවගහ හේන	එම	එම	0 3 19
V 664	ඇලවත්ත	එම	කැලේ සහ එලිකරණලද බිම	2 2 6
V 665	ගපුගහවත්ත	සිතියම 10,187. ගම—අම්බාන.	ලද කැලෑව	0 0 36
W 665	කැටකැලගහවත්ත	ආණ්ඩුව	එම	0 0 22
7367	දෙල්ගොල්ල කැලේ	එම	කැලේ	7 2 22
X 665	නේනගලකැලේ නොහොත් දෙල්ගහවත්ත	සිතියම 10,188. ගම—කිතුල්වල.	පොල්	0 0 36
Y 665	එම	ජ. දෙත් පුවන්අප්පුහාමි	එම	1 2 11
Z 665	නේනගලකැලේ නොහොත් මිල්ලගහවත්ත	ජ. දෙත් කරනිස්අප්පුහාමි	එම	0 0 14
Z 667	ගලබොඩ කුඹුර පිල්ලෑව	සිතියම 10,190. ගම—කරවිල කුඹුර.	එම	4 0 26
A 668	කෝන්ගහවත්ත	ස. සුබසේරිස්	එම	1 1 28
B 668	කෝන්ගහලියද්ද	එම	කුඹුර	0 0 8
E 668	එම	එම	එම	0 0 4
F 668	කොල්එහේනේ වත්ත	එම	පොල්	3 2 2
U 667	මාරගහ වත්ත	ගම—පරගොඩ.	එම	0 3 38
V 667	එම	ග. බාගේන්විඅප්පු සහ කෙනෙක්	එම	0 3 33
W 667	එම	ග. සින්නිරිනයිදෙ සහ තවත්	එම	2 0 18
X 667	එම	එම	එම	1 3 30
7372	ඇඹිල්ලගහකුඹුර පිල්ලෑව	ආණ්ඩුව	කැලේ	0 3 38
Y 667	එම	ජ. මෑනික්හාමි සහ තවත්	එම	0 1 5
7373	හික්ගහකුඹුර පිල්ලෑව	ගම—කරවිල කුඹුර.	එම	1 1 10
7374	පහගලියද්ද පිල්ලෑව	ආණ්ඩුව	එම	0 1 32
C 668	බෝගහවත්ත	ස. අප්පුසිසිස්සෝ	පොල්	1 2 24
D 668	බෝගහවත්ත	ස. කරෝලියස්අප්පු	පොල්	1 1 26
7376	හික්ගහකුඹුරපිල්ලෑව	සිතියම 10,190.	එලිකරණලද බිම	0 1 28
G 668	එම	ඉ. ජම්බුවෙල් ප්‍රේශ්	පොල්	1 0 39
H 668	එම	එම	එම	0 3 2
I 668	කරණදගහවත්ත	ස. දැනියෙල් සිසිස්සෝ	එම	0 3 25
J 668	කමත	ස. මුදලිහාමි	කමත	0 0 8
K 668	කඳුරුගහවත්ත	ස. ජෝනිහාමි	කමත	0 0 8
L 668	දෙල්ගහවත්ත	සිතියම 10,191. ගම—ගල්ලප.	පොල්	0 0 27
7377	ඇටහෙරලියගහලන්ද	ම. සිත්ති	පොල් සහ කැලේ	4 0 18
		ජ. දෙත් මිගෙල්අප්පුහාමි	කැලේ	5 2 35
		ආණ්ඩුව		

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවකා.	අන්දම.	මහන. අ. රු. ප.
Q 670	කෝන්ගහහේන	සිතියම 10,195. ගම—ගනේවුල්ල.		0 1 3
R 670	කොලොන්ගහගොඩැල්ල	දී. පුත්වස්සුන් සහ කෙනෙක්	පොල්	0 0 12
S 670	ගලුංආඩවත්ත	ර. දැනියෙල් අස්පු එම	එම	0 0 15
7395	වීරල්ලන්ද	ගස්පහේ ප්‍රවානිස් අස්පු ගම—පන්ගම.	කැලේ	8 3 18
Y 645	පතික්කියාවත්ත පිල්ලුව	සිතියම 10,022. ගම—කල්පිලිය. ප. උච්චියා සහ කෙනෙක්	පොල්	0 0 38
7475	සක්දෙස්සාව කුඹුර	සිතියම 10,208. ගම—වේවැල්දෙනිය ඉහලගම. ආණ්ඩුව	කුඹුරුබිම	1 2 5
B 681	කහටහන වත්ත	සිතියම 10,220. ගම—සරිමිය. ගෙ. දැව් අස්පු	පොල්	0 0 21
C 681	කහටහනලන්ද	විකුමරද, ගේ අස්ද	එම	0 2 38
D 681	බෝගහවත්ත	ගම—කැලියෙදර.		
D 681½	එම	සු. කරෝලිය් අස්පු	එම	0 3 27
F 690	දෙවොල්ගහකුඹුර	සිතියම 10,235. ගම—තලහේන. ගෙ. සිසිද, ගෝ, අස්පු හාමි	කුඹුරුබිම	0 3 9
G 690	දෙවොල්ගහකුඹුර පිල්ලුව	එම	දෙනිය	0 2 13
H 690	කටුවහේන	සිතියම 10,236. ගම—නාල්ල. ප. පැලිය් අස්පු	පොල්	1 0 28
7567	බේරුව කුඹුර	කැබැල්ලිවටගේ අශ්‍රේණියා	කුඹුරුබිම	1 1 34
I 690	කටුවහේන	පෙ. ගාබ්‍රියෙල් සිල්වා	එලිකරණලද බිම	0 1 23
J 690	එම	එම	එම	0 1 29
7568	බේරුව කුඹුර	කැබැල්ලිවටගේ අශ්‍රේණියා	කුඹුරුබිම	2 2 33
* 702	ගලබොඩවත්ත	සිතියම 5,208. ගම—බෝක්කල්ලේ. ක. සිත්වි අස්පු	පදුරුගැවිල්ල	0 3 3
J 590	වැලිකිවිය	සිතියම 9,299. ගම—හිරිඳල්ල. ගාබ්‍රියෙල්ද කෘෂ්	කැලේ	0 0 31
K 590	ගලබොඩවත්ත	අ. කසිගේ අස්පු	පොල්	0 1 37
L 590	එම	එම	එම	0 2 23
M 590	එම	එම	එම	0 2 34
8112	එම	ග. ප්‍රස්තියාහාමි	ලදකැලුව සහ දෙනිය	0 1 15
Y 590	එම	එම	වි වැසිරීමට සැකෙන ඉඩම	3 1 9
Z 590	පැලවත්ත	හේ. කුසල්හාමි	කැලේ	1 0 8
C 591	කහටහනවත්ත	හේ. දොඩිසිසිසිසිසි සහ තවත්	පොල්	0 0 3
D 591	එම	එම	පොල් සහ කැලේ	1 3 17
E 591	එම	අ. ගාබ්‍රියෙල් පාරිස්	කැලේ	0 3 28
F 591	මැදකැලේ	ගාබ්‍රියෙල්ද කෘෂ්	පොල්	0 0 11
G 591	එම	එම	එම	0 0 7
H 591	කැටකැලහනවත්ත	මා. සිතියහාමි	පොල් සහ කැලේ	0 3 27
I 591	එම	ගෝමිස් පොලිය්වුලාදනියා	පොල්	0 2 8

අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 10ටය.  
 මේ ඉඩම්වලට අයිතිවාසිකම් කියාසිටින අය ඒ අයිතිවාසිකම් දක්වන පිණිස තිබෙන ඔස්පු සහ සාක්ෂිත් සමග මිහවුවේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ ඉදිරිපිට විකිනීමේ දවසේදී නොහොත් ඊට ප්‍රථම පෙනී සිටින්නට ඕනෑය.  
 මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජනල් උත්තරායේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැන මිහවුවේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ දැනගත්ට පුළුවන.  
 ආණ්ඩුකාර උතුමානන්වතන්ගේ ආඥාවලෙස,  
 ජ. නොඵල් වාකර්,  
 මහසෙනෙකාරිස් වමිහ.

No. 1,409, w. p.	Colonial Secretary's Office, Colombo, July 25, 1894.	Lot.	Name of Land.	Extent. A. R. P.
A T noon on Tuesday, August 28, 1894, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his Office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.	Preliminary plan 2,135. Situation—Adikari pattu of Siyane korale. Village—Makola.	7446	Kongahalanda	8 1 13
		4821	Kahahenlanda	4 2 3
Preliminary plan 10,203. Situation—Meda pattu of Siyane korale. Village—Galgomuwa.	Village—Galgomuwa.	7455	Peralanda	6 2 37
		K 677	Migahawatta	0 0 15

Lot.	Name of Land.	Extent. A. R. P.
7394	Gorakahalanda	2 1 14
A 676	Do.	2 3 29

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
7456	Peralanda	0	2	21
7457	Do.	0	3	30
	Village—Kottala.			
7459	Holanaluwekele	11	0	10
7469½	Do.	4	3	24
7460	Do.	0	1	8
Preliminary plan 6,818. Situation—Palle pattu of Hewagam korale. Village—Godagama.				
578	Kekirideniyakanatta.	1	1	9
Preliminary plan 10,278. Situation—Udugaha pattu of Siyane korale. Village—Haggala.				
7687	Batalanda	0	2	5
Preliminary plan 10,271. Situation—Udugaha pattu of Siyane korale. Village—Nikahetikanda.				
7667	Ukgalpotahena	0	3	3
Preliminary plan 8,040. Situation—Gangaboda pattu of Siyane korale. Village—Demalagama.				
5358	Kahatagahalanda	17	3	20
Preliminary plan 6,374. Situation—Palle pattu of Hewagam korale. Village—Dedigomuwa.				
9316	—	8	1	12
Preliminary plan 9,772. Situation—Meda pattu of Hewagam korale. Village—Batawala.				
6513	Kahatagahalanda	12	1	11
6514	Hedowekagahalanda	8	3	36
6515	Alubogahalanda	9	0	8
J 621	Kahatagahawatta	0	0	27
	Village—Migoda.			
K 621	Galabodawatta	1	0	23
L 621	Dawatagahahena	2	0	22
6517	Kahatagahawatta	0	0	21
M 621	Galpottewatta	2	3	5
N 621	Iriyagahakumbura	0	2	34
6520	Kalugahawatta	2	1	19
6521	Katukitulkumburadeniya	0	2	12

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,409 W. P.

වමි 1894 ක්වු ජුලි මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවි රජ උත්තරාත්තේ කන්තෝරුවේදීය.

කන්තෝරුවේ දිනවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාත්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1894 ක්වු අගෝස්තු මස 28 වෙනි දිනට අත

හරුවාදා දවාලට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුනනට නොහොත් මේරුක්කර දෙවට ගෙදෙනවා ඇත.

සිතියම 2,135. සියතැකෝරලේ අදිකාරිපත්තුවේ.

නො.	ඉඩමේ නම.	ගම.	අ. රු. ප.
7394	ගොරකහලන්ද	මාකොල	2 1 14
A 676	එම	එම	2 3 29

සිතියම 8,881. හේවාගම්කෝරලේ මැදපත්තුවේ.

7446	කෝන්ගහලන්ද	දුම්පේ	8 1 13
------	------------	--------	--------

සිතියම 5,196. හේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ.

4821	කහපේනලන්ද	කහපේන	4 2 3
------	-----------	-------	-------

සිතියම 10,203. සියතැකෝරලේ මැදපත්තුවේ.

7455	පේරලන්ද	ගල්ගොමුව	6 2 37
K 677	මිහකවත්ත	එම	0 0 15
7456	පේරලන්ද	එම	0 2 21
7457	එම	එම	0 3 30
7459	හොලනඑමේකැලේ	කොට්ටල	11 0 10
7469½	එම	එම	4 3 24
7460	එම	එම	0 1 8

සිතියම 6,818. හේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.

578	කැකිරිදෙනියෙ කනත්ත	ගොඩගම	1 1 9
-----	--------------------	-------	-------

සිතියම 10,278. සියතැකෝරලේ උඩුගහපත්තුවේ.

7687	බවලන්ද	හත්පල්ල	0 2 5
------	--------	---------	-------

සිතියම 10,271.

7667	උත්තරාත්තේ නිකහැවි කන්ද		0 3 3
------	-------------------------	--	-------

සිතියම 8,040. සියතැකෝරලේ ගහබොඩපත්තුවේ.

5358	කහටහලන්ද	දෙමලගම	17 3 20
------	----------	--------	---------

සිතියම 6,374. හේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.

9316	—	දැඩිගොමුව	8 1 12
------	---	-----------	--------

සිතියම 9,772. හේවාගම්කෝරලේ මැදපත්තුවේ.

6513	කහටහලන්ද	බටවල	12 1 11
6514	හැඩවකහලන්ද	එම	8 3 36
6515	අඵබෝගහලන්ද	එම	9 0 8
J 621	කහටහලන්ත	එම	0 0 27
K 621	ගලබොඩවත්ත	මිගොඩ	1 0 23
L 621	දවටහහපේන	එම	0 2 22
6517	කහටහලන්ත	එම	0 0 21
M 621	ගල්පොත්තේවත්ත	එම	2 3 5
N 621	ජ්වියගහකුඹුර	එම	0 9 34
6520	කඵගහවත්ත	එම	2 1 19
6521	කටුකිතුල්කුඹුරේදෙනිය	එම	0 2 12

අක්කරසක් මිලකර නිබේනේ රු. 10ය බැගින. මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්ජන රුල් උන්නාත්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි බස් නාතිර පලාගේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාත්තේගෙන්ද දැනගනව පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,  
ජ, නොඵල් වාකර,  
මහසෙනෙවිවරයා විමිහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,425, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 13, 1894.

ON Wednesday, August 29, 1894, at 12 o'clock noon, the Assistant Government Agent for the Mátalé District will put up to auction, at his Office in Mátalé, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Mátalé Pallesiyapattu division of the Mátalé District of the Central Province.

Preliminary plan 4,051.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
10881	Galahanamuduna	Kaikawela and Pallegama	A. Vanstarrex	Chena cleared	17 0 34

Upset price,—Rs. 30 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mátalé.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,425, C. P.

වර්ෂ 1894 ක්වු ජූලි මස 13 වෙනි දින කොළඹ  
මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ මාතලේ උපඑජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු අගෝස්තු මස 29 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ නැංකනඉර පලාතේ පල්ලේසිසපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම් කැබලි එකක්.

සිතියම 4,051. ගම—කපිකාවල පහ පල්ලේගම. අයිතියම නිසන්තා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත.
10881	ගලහෙනවුදුන	ඒ. මැන්සට්ටැක්ස්	එලිකරපු හේන	අ. රු. ප. 17 0 34

අක්කරයක් රූපියල් 30 හිට විකුනනට පටන්ගනු ලැබේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජනරාජ්ජන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතලේ ආණ්ඩුවේ උපඑජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,  
මහසෙනෙවිවරයාගේ වමක.



## LAND SALES IN THE EASTERN PROVINCE.

No. 483, E. P.

Colonial Secretary's Office,  
Colombo, July 20, 1894.

ON Thursday, September 6, 1894, at noon, the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Kaddukulam, Koddiyar, and Tampalakam divisions of the Trincomalee District of the Eastern Province.

Lot	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
Preliminary plan 1,889.						
6164	Kumpurupiddi	—	The Crown	Paddy	1	1 29
6165	Do.	—	do.	do.	4	2 35
6166	Do.	Sinnatampi Kanakasapai	do.	Jungle and open land	9	2 32
Preliminary plan 1,890.						
6167	Kumpurupiddi	Sinnatampi Kanakasapai	The Crown	Open land	7	0 18
Preliminary plan 1,891.						
6168	Kumpurupiddi	Matan Katiravelu	The Crown	Chena	0	3 18
6169	Do.	—	do.	Garden	0	0 7
6170	Do.	Mylan Pillaiyan	do.	Chena	1	0 32
6171	Do.	—	do.	do.	0	2 32
6172	Do.	—	do.	Garden	0	0 10
Preliminary plan 1,892.						
6173	Kuchchaveli	Kachchu Meytinavava	The Crown	Jungle	1	0 14
S 49	Do.	—	Suluttan Meyatin	Garden	0	1 24
6174	Do.	A. N. R. A. Kanni Rauter	The Crown	Jungle	1	0 9
Preliminary plan 1,893.						
6175	Kuchchaveli	K. N. Kantapillai	The Crown	Paddy	2	2 8
Preliminary plan 1,758.						
5472	Nilaveli	Sinnetampi Veluppillai	The Crown	Paddy field	3	2 0
Preliminary plan 720.						
K 298	Kuchchaveli	—	K. Kantappen, &c.	Open land	3	0 23
Preliminary plan 1,501.						
The following lands are re-advertised for non-payment of instalments.						
3909	Periyakulam	—	—	Field	2	0 29
Preliminary plan 1,723.						
5297	Nilaveli	—	—	Paddy field	4	0 8
Preliminary plan 971.						
11936	Mallikaitivu	—	—	Jungle	10	0 31
Preliminary plan 1,627.						
4716	Kankuveli	—	—	Crown jungle	15	3 5
Preliminary plan 1,629.						
4728	Pallikuddiyiruppu	—	—	Scrub	0	3 35
4729	Do.	—	—	Low jungle	0	3 34
Preliminary plan 1,635.						
4740	Kunitivu	—	—	Clearing	0	1 36
Preliminary plan 1,641.						
4753	Sampur	—	—	Jungle suitable for paddy	3	1 30
4756	Sampur	—	—	Jungle cleared for paddy	4	1 24
Preliminary plan 985.						
64	Ilakkantai	—	—	Paddy	9	2 4
66	Do.	—	—	Jungle	0	1 18
K 3	Do.	—	—	Paddy	1	0 23
L 3	Do.	—	—	do.	1	2 13
Preliminary plan 1,633.						
4737	Mutur	—	—	Chena clearing	13	1 28
Preliminary plan 1,634.						
4738	Kunitivu	—	—	Scrub jungle	2	3 23
Preliminary plan 419.						
3827	Toppur	—	—	Fit for paddy	9	2 18
3837	Do.	—	—	do.	9	2 28
Preliminary plan 1,659.						
4808	Tampalakam	—	—	Paddy field	0	1 11
4830	Do.	—	—	Cane jungle suitable for paddy	11	3 35
4828	Do.	—	—	do.	38	2 26

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 811.					
9767	Tampalakam	—	—	Jungle	26 1 39
9767 $\frac{1}{4}$	Do.	—	—	Jungle fit for paddy	10 0 32
9767 $\frac{3}{4}$	Do.	—	—	do.	9 0 29
Preliminary plan 766.					
9431	Kantalai	—	—	High land	1 3 36

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 483, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார ஆபீசில்,  
கொழும்பு, 1894 ம் ஆடி மீ 20 உ.

1894 ம் ஆட புரட்டாசிமாசம் 6 ன் தேதியாகிய வியாளகிழமை, மத்தியானம் நன் ஆபீசில் கீழ் மாகாணத்தின் திரிகோணமலை டிஸ்திரிக்டின் உதவி கவறண்பேந்து ஏசனறவாகளால் இதனடியிற் சொல்லப்படடிருக கிற முடிக்குரிய காணித்தண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டடிருகும் பொருத்தப் பிரகாரம் ஏவத்திற கூறிவீர்ப்பக்டிம்.

39 காணித்தண்டுகள், கீழ் மாகாணத்தின் திரிகோணமலை டிஸ்திரிக்டின் கட்டுக்குளம், கொட்டியாரம், தம்பலகாமம் பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 1,889. உரிததாளி—அரசாட்சியார.

இல.	குறிச்சி.	கெள்வக்காரண பெயர்.	வ்வரம்.	விசாலம். ஏ. ரூ. பெ.
6164	குமபுறுபிடடி	—	நெற்காணி	1 1 29
6165	ஓடி	—	ஓடி	4 2 35
6166	ஓடி	கிணனத்தமபி கனகசையை	காடும வெளியும்	9 2 32
பிளான இலக்கம் 1,890.				
6167	குமபுறுபிடடி	கிணனத்தமபி கனகசையை	வெளி	7 0 18
பிளான இலக்கம் 1,891.				
6168	குமபுறுபிடடி	மாத்தன கதீரவேலு	சேனை	0 3 18
6169	ஓடி	—	தோட்டம்	0 0 7
6170	ஓடி	மயிலன்பிள்ளையான	சேனை	1 0 32
6171	ஓடி	—	ஓடி	0 2 32
6172	ஓடி	—	தோட்டம்	0 0 10
பிளான இலக்கம் 1,892.				
6173	சூச்சுவெளி	கசக மெயயதீனவாவா	காடு	1 0 14
உரிததாளியின் பெயர்—சுருத்தான மெயயதீன.				
S 49	சூச்சுவெளி	—	தோட்டம்	0 1 24
6174	ஓடி	கணிராவத்தா	காடு	1 0 9
பிளான இலக்கம் 1,893.				
6175	சூச்சுவெளி	கந்தப்பிள்ளை	நெற்காணி	2 2 8
பிளான இலக்கம் 1,758.				
5472	நிலாவெளி	கிணனத்தமபி வேலுமபிள்ளை	நெல்வயல	3 2 0
பிளான இலக்கம் 720.				
உரிததாளி பெயர்—கந்தப்பன.				
K 298	சூச்சுவெளி	—	வெளி	3 0 23
இதன் பின்வரும் காணிகள் ஒடுக்குபணங்கட்டாமல் விட்டதலை திரும்ப விற்பனவுக்குப் போடப்பட்டது.				
பிளான இலக்கம் 1,501.				
3909	பெரியசூளம்	—	வயலகாணி	2 0 29
பிளான இலக்கம் 1,723.				
5297	நிலாவெளி	—	நெல்வயல	4 0 8
பிளான இலக்கம் 971.				
11936	மலலிகைத்தீவு	—	காடு	10 0 31
பிளான இலக்கம் 1,627.				
4716	கங்குவேலி	—	முடிக்குரிய காடு	15 3 5
பிளான இலக்கம் 1,629.				
4728	பள்ளிகுடியிருப்பு	—	பறட்டைக்காடு	0 3 35
4729	ஓடி	—	ஓடி	0 3 34
பிளான இலக்கம் 1,635.				
4740	கூனித்தீவு	—	காடு வெட்டியிருக்குது	0 1 36

இல.	குறிச்சி.	கேள்விக்காரன பெயர்.	விவரம்.	விசாலம். வ. அ. பெ.
4753	சம்பூர்	பிளான இலக்கம் 1,641.	வயலுக்குரிய காடு	3 1 30
4756	சம்பூர்	பிளான இலக்கம் 1,644.	வயலுக்குரிய திருத்தப்பட்ட காடு	4 1 24
64	இனக்கந்தை	பிளான இலக்கம் 985.	நெற்காணி	9 2 4
66	—	—	காடு	0 1 18
K 3	—	—	நெற்காணி	1 0 23
L 3	—	—	—	1 2 13
4737	முதூர்	பிளான இலக்கம் 1,633.	சேனைசெய்தல்	13 1 28
4738	கனித்தீவு	பிளான இலக்கம் 1,634.	காடு	2 3 23
3827	தொப்பூர்	பிளான இலக்கம் 419.	நெலகாணிகுத்த திருத்தது	9 2 18
3837	—	—	—	9 2 28
4808	தம்பலகாமம்	பிளான இலக்கம் 1,659.	நெலவயல	0 1 11
4830	—	—	சேனைக்காடு	11 3 35
4828	—	—	—	38 2 26
9767	தம்பலகாமம்	பிளான இலக்கம் 811.	காடு	26 1 39
9767½	—	—	காடு, வயலகாணிகுரியது	10 0 32
9767¾	—	—	—	9 0 29
9431	கந்தளாய	பிளான இலக்கம் 766. உரித்தாளி—கந்தப்பனு மறுபேருட.	மேட்டத்தரை	1 3 36.

இந்தக்காணிகளைப்பற்றி மேலதிகமாக வறியவேண்டியவற்றை அளவைத்தலைவரிடத்திலும் நிபந்தனை  
களைப்பற்றி இரிகோணமலை உதவி ஏசனறுத்துரை யவர்களிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

அத்யுத்தம தேசாதிபதியவர்களினது கட்டளையின்படி,  
ஈ. நோவெல் உவாககா,  
இராசாங்க விஜிதர்.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 170, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, July 21, 1894.

ON Tuesday, September 11, 1894, at noon, the Government Agent for the Province of Uva will put up to auction,  
at his Office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Govern-  
ment.

Four allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 371.					
Applicant—Mr. P. F. Hadow.					
1213	Hetemme	Gongaltennapatana	The Crown	Patana and jungle	4 0 4
applicant—Mr. E. Thomson.					
Preliminary plan 405.					
1360	Kanaweralle	Wewelkapollepatana	The Crown	Patana	9 3 4
1361	do.	Wewelkapollewewa	do.	Old tank	0 1 21
1362	do.	Wewelkapollewewapatana	do.	Patana	0 1 21

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the  
conditions of sale from the Government Agent, Badulla.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 170, P. OF U.

වර්ෂ 1894 ක්වු ජූලි මස 21 වෙනි දින කොළඹ

මහසෙනෙවරුන්ගේ කන්තෝරුවේදීය.

ඉහත දිනට අනුමැතිය ලැබුණු ඒකකවලින් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වන පරිදි ඉහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දිනට අගතරුවාද දවල් 120 බදුදු කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන දෙනවා ඇත.

ඉහත දිනට බදු එ පලාතේ ගවිඤ්ඤ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි.

සිතියම 371. ඉල්ලීම්කාරයා—පී. ඇච්. හැබෝ මහත්මයා. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	භම.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
1213	හැකුම්ම	ගොඹල්කැත්තේ පහන	පහන සහ කැලේ	4 0 4
සිතියම 6,405. ඉල්ලීම්කාරයා—ඊ. නොමසන් මහත්මයා.				
1360	කනවැදුල්ල	වෙවැල්ල පලේ පහන	පහන	9 3 4
1361	එම	වෙවැල්ල පලේ වැව	පුරුණ වැව	0 1 21
1362	එම	වෙවැල්ල පලේ වැවේ පහන	පහන	0 1 21

අක්කරයක් රූපියල 10 සිට විකුණනු ලැබේ.

මෙම ඉඩම් හැණ වැඩිදුර කාරණා සර්වේඤ්ඤ පරිදි පරීක්ෂණයට ලක්වනු ලබන බවට අනුමැතිය ලැබුණු ආණ්ඩුවේ ඒකකවලින් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වන පරිදි ඉහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දිනට අගතරුවාද දවල් 120 බදුදු කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන දෙනවා ඇත.

ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආඥාවලය,

ඊ. කොඵල් වාකර,  
මහසෙනෙවරුන්ගේ කන්තෝරුවේදීය.

### LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands required for a public purpose, namely, for a quarry for the use of the Public Works Department, to wit:—

Preliminary plan 4,535. Village—Attebage Pallegama.

Lot.	Name of Land.	Description.	Claimant.	Extent. A. R. P.
H 770	Baludanpitiwatta	Cleared for tea planting	S. Nyma Levve Kanduru	0 0 13
I 770	Baludanpitiwatta or Galkulamawatta	do.	P. Dharmalingam	0 0 33

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on August 13, 1894, at 2 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
July 5, 1894.

ALLANSON BAILEY,  
Acting Government Agent.

වර්ෂ 1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 වන ආඥාවලයේ හන්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි:—ප්‍රසිද්ධ කම්පන දෙපාර්තමේන්තුවට කළුපලේ සපයා ගැනීමට පිණිස මෙහි පහත සඳහන් වූ ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වර්ෂ 1876 දී ඉඩම් ලබා ගැනීමේ ආඥාවලයේ" හවෙති කාණ්ඩයේ කර තිබෙන පාහැර වල ප්‍රකාරයට කාරක මන්ත්‍රී සභාවේ මන්ත්‍රී සභා ඇතුළු උතුමානන්වනන්ගේ කන්තෝරුවේදී වෙන්දේසි කිරීමට අණලාභී තිබේ, ඒ ඉඩම් නම්:—

සිතියම 4,535. භම—අට්ටාගේ පලේගම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	අ. රු. ප.
H 770	බඵදන්පිටි වත්ත	තේ වැව්වට එළිකලා	සෙල්මාලේ වාසිකන්ඩු	0 0 13
I 770	එම නොහොත් ගල්කුල්මේ වත්ත	එම	පී. ධම්ලිත්තුම්	0 0 33

එබැවින් ඉඩම් අයිතිකරුන්ගේ ආණ්ඩුවේ කුලපතාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හන්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනාම නමුත් නොහොත් නමුත් වෙනුවට ක්‍රියාකරණ අංශ වර්ෂ 1894 ක්වු අගෝස්තු මස 13 වෙනි දින පස්වරු 2 කනිසමට මහනුවර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනු ලබන බවට මා ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ නමුත් අයිතිකරුන්ගේ කාරක මන්ත්‍රී සභාවේ මන්ත්‍රී සභාව මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1894 ක්වු ජූලි මස 5 වෙනි දින මහනුවර කවිවේරියේදීය.

ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආඥාවලය,  
වැඩබලන ආණ්ඩුවේ ඒකකවලින් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වන පරිදි ඉහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වර්ෂ 1894 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දිනට අගතරුවාද දවල් 120 බදුදු කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන දෙනවා ඇත.

1876 ம் (நடு)-த்த 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் பப்லிக் வறக்கடி யுபாட்மேண்டு அல்லது இடுநின்பர் கந்தோருக்கு கலளெக்கிறதாற் காசு பகிரங்குதேவைக்கு வேண்டியதான பின்னாசொலலப் படும காணியை, அஃதாவது:—

பிரதமபட்டத்து இலக்கம் 4,535. குறிச்சு—அடபாகேயல்லேகம்.

தண்ட.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	வ. நா. பெ.
H 770	பழுதமபிட்டிவத்த	தே நாடடுகிறதற்கு வெளிசாகியது	சிலேமாவெவ்வைகணடு	0 0 13
I 770	பழுதமபிட்டிவத்த அல்லது கலளெ ம லுத்த		பி. தறமலிங்கம்	0 0 33

எடுத்துக் கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம வருஷத்துக் காண்குததுகொள்வதைபடறிய சட்டத்தினது 6 ம பிரிவின ஏறபாடுகளின பிரகாரம் மந்திராலோசனை ச சிபையினது ஆலோசனையுடன் தேசா திபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய, ஸ்ரீமப் பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரித துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர மூலமாய் 1894 ம் வருஷம் ஆவணிமாசம் 13 ந் தேதியிலன்று 2 மணிக் கு கணாடி கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டது தத்தமக்கு அக்காணியிலுள்ள உடநடைகளினது தன்மையையும் அவ்வுடநடைகளுக்காய்த தாம சர்டிகரும் உரித துகளின் தொகையையும் விவரங்கடையும் சொல்லும்படி இதனால் அவர்களுட்க்குல கேட்டுக்கொள்ளப்படுகின்றது.

கணாடி கச்சேரி, 1894 ம் (நடு) ஆடிமீ 5 ந் உ. எவென்சன் பேலி, அரசாட்சி ஏசண்டின வேலைபார்ப்பவர்.

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, to wit:—

Preliminary plan 4,533.

Lot.	Name of Land.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
G 770	Rendakotuwa	Tenna	Tikiri Banda, Registrar (and others)	Lantana chena	0 1 21

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Matulé Kacheheri on August 6, 1894, at 12 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Matulé Kacheheri, June 28, 1864. G. SAXTON, Assistant Government Agent.

1876 ம் நடு ஆடிமீ 3 ந்தே தேதி 3 ம இலக்கச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் பப்லிக் வறக்கடி யுபாட்மேண்டு அல்லது இடுநின்பர் கந்தோருக்கு கலளெக்கிறதாற் காசு பகிரங்குதேவைக்கு வேண்டியதான பின்னாசொலலப் படும காணியை, அஃதாவது:—

தண்ட.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	வ. நா. பெ.
G 770	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	வ. நா. பெ.

இதனைக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம வருஷத்துக் காண்குததுகொள்வதைபடறிய சட்டத்தினது 6 ம பிரிவின ஏறபாடுகளின பிரகாரம் மந்திராலோசனை ச சிபையினது ஆலோசனையுடன் தேசா திபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய, ஸ்ரீமப் பரஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரித துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர மூலமாய் 1894 ம் ஆண்டு ஆவணிமாசம் 6 ந் தேதி 12 மணிக் கு மாததனை கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டது சொல்லிக்கொள்ள வேண்டியதுமல்லாமல் அந்தக்காணிக் குப் பெற்றுக்கொள்ளப்படும பணத்தையும், அதைப் பெற்றுக்கொள்வதற் குண்டான உரிததையுஞ் சொல்லவேண்டியது.

மாத்திரை கச்சேரி, 1894 ம் (நடு) ஆணிமீ 28 ந் உ. ஜி. செக்ஷ்டன், உதவி அரசாட்சி ஏசண்டு.





HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the purpose of providing Dispenser's quarters, to wit :—

Preliminary plan 447. Village—Wendala.

Lot.	Name of Land.	Description.	Name of Claimant	Extent. A. R. P.
Z 60	Nagahenawatta	Areca nut trees, plantain and old cocoanuts, boutique, house, shed used as a tea factory and shed	Hewaralage Sinnoappu, late Arachchi	0 1 11

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kégalla Kachchéri on August 21, 1894, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kégalla Kachchéri,  
July 19, 1894.

F. H. PRICE,  
Assistant Government Agent.

වම 1876 ක්වූ අවුරුද්දේ නොම්මර 3 නේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කටයුතු කට, එහිම:—ස්ප්‍රියාලේ බෙහෙත් කලාවක්කර දෙන අයට නැවතීසිටීමට සානකන්සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරනපිණිස "වම 1876 යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරානන් වගන්සේගෙන් නිසිආකාරයට අණලැබී තිබේ, ඒ ඉඩම තම :—

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රු. ප.
Z 60	නාගාහේන වත්ත	පුවත්, කෙහෙල්, පරනපොල්ගස්ද කඩයන්ද, ගෙයක්ද, තේ හරිගස් සහ ගෙටපාවිච්චිකරන්නාවූ මඩුව සහ තවත් මඩුවන්ද	හේවාරාලාගේ සිත්තෝ අස්පු හිටපු ආරම්භිල	0 1 11

එබැවින් ඉඩම අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකාර නිවෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතයි ඉඩමට අයිතිවාසිකම් ඇත්නාවූ සැමදෙනම තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වම 1894 ක්වූ අගෝස්තු මස 21 වෙනි දින එනේ කනිසමට කැගල්ලේ කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත පුදුසි.

ඇ. ජී. එච්. ප්‍රයිස්,  
ආණ්ඩුවේ උපදිපත්ත වමින.

වම 1894 ක්වූ ජූලි මස 19 වෙනි දින කැගල්ලේ කවිචේරියේදී.

1876 ම (බ්‍ර) -ත්තු 3 ම් ඉලක්කස්සැද්දකින් 7 ම් පිරිවින පිරිකාරාම මරුණ්ච්චිචාපාරාපලුකිකුල වෙණෙ ධ්‍ය පඤ්චංක ජේතවෙස්සු වෙණෙ ධ්‍යනාන පිනෙණාස්සොලාසප්ඵල කාණිභ්‍ය, අං. ත්‍රා. වතු :—

පිරිතමපදත ඉලක්ක 447. ශ්‍රී භික්ෂු—චානදාස.

තං. ඉ.	කාණිභ්‍යන පෙයාර.	ව්වරය.	විසාලය. ච. ධ්‍ර. ධෙ.
Z 60	ඉකාසෙනෙවත්ත	පාසු, චානදාස, පඤ්ච ජේතනෙමාරාම, කඩ 1, වී 1, ඉස්සියු. ජේවිල සෙය්චිත ඉස්සියුම	කේවාරාලාලාකේ සිණ්චිලා අප්පු මාරිච්චානෙ කණ් ජුරාප්පි

මෙහි තුනකොන්වත්තර්තන ජේතනෙලාසෙය්චුමපද 1876 ම (බ්‍ර) -ත්තු 3 ම් ඉලක්කස්සැද්දකින් 7 ම් පිරිවින පිරිකාරාම මරුණ්ච්චිචාපාරාපලුකිකුල වෙණෙ ධ්‍ය පඤ්චංක ජේතවෙස්සු වෙණෙ ධ්‍යනාන පිනෙණාස්සොලාසප්ඵල කාණිභ්‍ය, අං. ත්‍රා. වතු :—

මෙහි තුනකොන්වත්තර්තන ජේතනෙලාසෙය්චුමපද 1876 ම (බ්‍ර) -ත්තු 3 ම් ඉලක්කස්සැද්දකින් 7 ම් පිරිවින පිරිකාරාම මරුණ්ච්චිචාපාරාපලුකිකුල වෙණෙ ධ්‍ය පඤ්චංක ජේතවෙස්සු වෙණෙ ධ්‍යනාන පිනෙණාස්සොලාසප්ඵල කාණිභ්‍ය, අං. ත්‍රා. වතු :—

කේවාරාලාලාකේ සිණ්චිලා අප්පු මාරිච්චානෙ කණ් ජුරාප්පි  
1894 ම (බ්‍ර) ජූලි මස 19 න් ද., ච. ධ්‍ර. ධෙ. පිරිකාරාම මරුණ්ච්චිචාපාරාපලුකිකුල වෙණෙ ධ්‍ය පඤ්චංක ජේතවෙස්සු වෙණෙ ධ්‍යනාන පිනෙණාස්සොලාසප්ඵල කාණිභ්‍ය, අං. ත්‍රා. වතු :—



## NOTICES UNDER THE FOREST ORDINANCE.

**W**HEREAS by the sixth section of Ordinance No. 10 of 1885 it is enacted that whenever it is proposed to constitute any land a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- (a) specifying, as nearly as possible, the situation and limits of such land ;
- (b) declaring that it is proposed to constitute such land a reserved forest ;
- (c) naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor, to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within such limits ; and any claims relating to the practice within such limits of chena cultivation, and, to deal with the same as provided in Chapter II. of the said Ordinance :

And whereas it is proposed to constitute certain land, situated in the village Godagampola in Panayal korale of Three Korales as hereinafter defined, a reserved forest :

Notice is hereby given (1) that it is proposed to constitute the said land, as situated within the limits defined in the schedule hereunder written, a reserved forest ; (2) that Leonard William Booth, Esq., is the officer appointed the Forest Settlement Officer in respect thereof :—

### *Schedule of Boundaries.*

North and north-east by Opatte-oya ; east by Andanawe-oya ; south by Hakmangedola ; west by the village boundary ; and north-west by Halgulane-ela.

The lands within the above-described boundaries, which it is proposed to constitute a reserved forest, are those which are surveyed on preliminary plans 80 and 434.

By His Excellency's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

Colonial Secretary's Office,  
Colombo, July 18, 1894.